

සෝභන රාඩිය - චෙවතසික 25

සෝභන රාඩියට අයත් කුසල චෙවතසික විසි පහකි. ඒවා ප්‍රධාන කොටස් හතරක් යටතේ වර්ග කොට ඇත.

- | | |
|------------------------|-------|
| 1. සෝභන සාධාරණ චෙවතසික | 19 සි |
| 2. විරති චෙවතසික | 03 සි |
| 3. අප්පමක්දැකා චෙවතසික | 02 සි |
| 4. පක්දැකා චෙවතසික | 01 සි |
- යනුවෙනි.

1. සෝභන සාධාරණ චෙවතසික - 19

අකුසල් සිත් දොලොස (12) ය, අහේතුක සිත් අටලොස (18) ය යන අකුසල් හා කුසල් හෝ අකුසල් නොවන සිත් හැර ඉතිරි සෝභන සිත්වල යෙදෙන කුසල චෙවතසික සෝභන සාධාරණ නම් වේ. එම චෙවතසික සියල්ල දහනවයකි.

- | | | | |
|--------------------|----------------------|---------------------|--------------------|
| 1. සද්ධා | 2. සති | 3. හිරි | 4. මත්තප්ප |
| 5. පැලේහ | 6. අදේෂ | 7. තත්ත්වක්ෂකතා | 8. කායපස්සද්ධී |
| 9. විත්තපසසද්ධී | 10. කායලුහතා | 11. විත්තලුහතා | 12. කායමුදුතා |
| 13. විත්තමුදුතා | 14. කායකම්මක්දැකා | 15. විත්තකම්මක්දැකා | |
| 16. කායපාගක්දැකාතා | 17. විත්තපාගක්දැකාතා | 18. කායුප්පූජනතා | 19. විත්තුජ්ජූජනතා |

1. සද්ධා

සදුහතීනි - සද්ධා සා, සමපුළුතාන් ඔම්මාන් පසාද ලකභණ

බුද්ධාදී තුනුරුවන් කෙරෙහි විශ්වාසය, පිළිගන්නා ස්වභාවය ගුද්ධාව සි. ඇදහිම, විශ්වාසය, පැහැදිම යන වචනයන්ගෙන් ද ගුද්ධාව හැඳින්විය හැකි ය. සම්පූජ්ජන ගුද්ධාව හෙවත් විත්ත චෙවතසිකයන් පැහැදිවීම හා සම්පක්ඛන ගුද්ධාව හෙවත් කුසල චෙවතසිකයන්ට පෙරවුව ගමන් කරන ගුද්ධාව යනුවෙන් මෙය දෙයාකාර ය. අකුසල චෙවතසික තිසා සිත්ත් ඇතිවන අප්පන්න ස්වභාවය ගුද්ධාවන් තැනිවී යයි. තුනුරුවන් කෙරෙහිත් කරමය, කරමල්ල කෙරෙහිත් විශ්වාසයක් ඇති වේ. ගුද්ධාව ඇතිවිට බුදුන් වහිති. දන්දෙති. පින්කම් කරති. ගුද්ධාව නැතිවිට මේවා කිරීමට මැලිවෙති.

2. සති

සරණ සති අසම්බාහා

සිහි කිරීම සතිය යි. සිතට නිරායාසයෙන් ඇතුළුවන අකුසල ධර්ම වෙනුවට කුසල ධර්ම සිහිපත් කරවීම සතියේ කාර්යය යි. අපිලාපන හෙවත් කුසල් මේවා යැයි සිහිපත් කරවීම හා උපගණ්ඩන හෙවත් කුසලාකුසල දෙක ම දැන එයින් කුසල් ඉදිරිපත් කිරීම යනාදී වශයෙන් මෙය දෙයාකාර ය.

3. හිරි

හිරියති කාය දුවච්චාදිහි ජ්‍යෙෂ්ඨතිති හිරි

වරදෙහි ලේඛාවන කුල කාන්තාවක මෙන් කාය දුවච්චාදි පාපයන්ට ඇති ලේඛා සහගත බව යි. සත්පුරුෂයේ අකුසල් කිරීමට ලේඛාවෙති. ත්විතයේ සාමාන්‍යයෙන් ඇතුළුවන ලේඛා සහගත බව ද හිරි නමින් ගැනෙන අතර මෙහි දී විශේෂයෙන් අකුසල් කිරීමට ඇති ලේඛාව ගැනේ.

4. ඔත්තප්ප

මත්තප්පතිති මත්තප්ප. පාපතො උත්තාසලක්ඩා

පාපයට බියවන තැනිගන්නා ස්වභාවයයි. හිරි සහ ඔත්තප්ප දෙක ඇතිවිට පාපයෙන් වළකින හෙයින් ලොව පාලනය කරන ධර්මතා දෙකක් ලෙස සැලකේ. කරුණු සතරක් පදනම් කරගෙන බිය ඇති වේ.

- | | |
|------------------|-------------------------------|
| 1. අත්තානුවාද හය | (තමාට තමාම දොස් නගති'යි බිය) |
| 2. පරානුවාද හය | (අනුන් තමාට දොස් නගති'යි බිය) |
| 3. දූෂ්ච හය | (දූෂ්චවමට බිය) |
| 4. දුෂ්ගති හය | (දුෂ්ගතියට බිය) |

යනු ඒ බිය සතර යි. මෙම කරුණු සතර නිසා ලොව මිනිස්සු තරකින් වැළකෙති.

5. අලෝහ

ලොහ පටිපක්කා අලොහා. ආරම්මණ විත්තසස අලගන්තාලක්ඩා

අරමුණෙහි නොඇලෙන ස්වභාවය අලෝහය යි. පිුළුම් පතෙහි ජලය නොඇලෙන්නාක් මෙනි. ලෝහයට විරුද්ධ වූ බලවත් කුසල මූලයකි.

6. අදෝස

දොස පටිපක්කා අදාසො, අවණ්ඩක ලක්ඩා

දෑවියට විරුද්ධ වූයේ අදෝසය යි. නො කිපෙන ගතියයි. මෙමත් යැයි පවසනුයේ ද අදෝසය යි. මෙය ද බලවත් කුසල මූලයකි. අලෝහයෙන් දානය වර්ධනය වේ. අද්වේශයෙන් සිලය වර්ධනය වේ.

7. තත්ත්වම්පේක්ඩත්තතා

තෙසු තෙසු ධමෙමසු ම්‍යුණුතතා තත්ත්ව ම්‍යුණුතතා

සිතට දැනෙන ඒ ඒ අරමුණෙහි ඇලීමක් හෝ ගැටීමක් හෝ නැතිව විත්ත වෙතසික සමව පවත්වාගෙන යාම, මධ්‍යස්ථාන පැවැත්වීම මේ නමින් හැඳින් වේ. රාග ද්වේග ආවේග බලවත්තු විට හොඳ නරක තැන නොතැන නොපෙන්. එබදු සෙසු වෙතසික පාලනය කොට සමව පවත්වන්නේ තත්ත්වක්තතාවයි.

8. කායපස්සද්ධි

කායස්ස පස්සමහනා කාය පස්සදි (කාය විතත දරප වූපසම්ලක්ණ)

මෙහි කාය යනු පක්ෂීවස්කන්ධයෙන් වේදනා, සක්ක්ස්දා, සංඛාර යන ස්කන්ධතාය යි. එම ස්කන්ධතායේ සංසිදිම කායපස්සද්ධි නම්. එනම් වෙතසිකයන්ගේ සන්සුන් බවයි. අකුසලයේ දී උද්ධවිවයෙන් නොසංසුන් වන වෙතසික කායපස්සද්ධියෙන් කුසල පක්ෂයේ දී සංසිදුව යි.

9. විත්තපස්සද්ධි

විතතස්ස පස්සමහනා විතත පස්සදි

දිව ආ කෙනෙක් හති ඇර නිසොල්මන් වන්නා සේ වික්ද්‍යානස්ථානයේ හෙවත් සිතෙහි සන්සිදුණු බව විත්ත පස්සද්ධි නම් වේ. සිත කළඹන උද්ධවිවාදී ක්ලේජයන්ට විරුද්ධව ක්‍රියා කරයි. මෙය වැඩි දියුණු කොට මාර්ග අංගයක් වශයෙන් වඩන කළේහි පස්සද්ධි සම්බාජ්ජිංගය ලෙස හැඳින් වේ. මෙම කාය සහ විත්ත පස්සද්ධි දෙකන් සුළුගෙන් සැලෙන පරභැලේ වැනි විත්ත වෙතසිකයන්ගේ කළබලය සංසිදුවයි.

10. කායලුතා

කායස්ස ලුහුවාවා කායලුතා (කායවිතත ගරුහාව වූපසම ලක්ණ)

වෙතසිකයන්ගේ සැහැල්ල බව කායලුතා නම් වේ. අකුසල සිතේ දී ඇතිවන මිද්ද නම් වෙතසිකය සිත බර කරයි. ඒ බර ගතිය මැඩ පවත්වා කුසලයේදී සිත සැහැල්ල කරන්නේ මෙම කායලුතාව යි.

11. විත්තලුතා

විතතස්ස ලුහුවාවා විතතලුතා

සිතේ සැහැල්ල බව විත්තලුතා නම් වේ. අකුසලයේදී රීන නම් වෙතසිකයෙන් ඇති කරන සිතේ බර ගතිය නැති කරයි. සිත සැහැල්ල කරයි. මිද්දයට එරෙහි වෙතසිකය කාය ලුතාවයි. රීනයට එරෙහි වෙතසිකය විත්ත ලුතාවයි.

12. කායමුද්‍රතා

කායසස මුදු හාවා කායමුද්‍රතා

වෙතසිකයන්ගේ මඟ බව, මොලොක් බව කායමුද්‍රතා නම් වේ. අකුසලයේදී දිවියීයෙන් හා මානයෙන් සිතේ ඇතිවන තද බව රඹ, නොනැමෙන බව කුසල සිතේ දී මැඩිපවත්වා වෙතසික මඟ බවට පත් කරන්නේ මේ වෙතසිකය සි. නොනැමෙන හිතුවක්කාරකම ඇතිවන්නේ දිවියීය හා මානය නිසාය. කාය මුද්‍රතාවෙන් ඒ ගතිය දුරු කරයි.

13. විත්තමුද්‍රතා

විත්තසස මුදු හාවා විත්තමුද්‍රතා

දිවියී, මාන නිසා සිතේ ඇතිවන තද බව රඹ, මැඩිලා සිත මඟ බවට පත් කෙරෙන්නේ විත්තමුද්‍රතාවයි. මෙම මුද්‍රතාව නිසා සිත කුසලයට තැමෙන සුදු මොලොක් බවට පත් වේ.

14. කායකම්මක්කුද්‍රතා

කායසස කම්මක්කුද්‍රතා කාය කම්මක්කුද්‍රතා

කුසල වෙතසිකයන් කුසල කර්මයෙහි කඩිසරව යෙදෙන ස්වභාවය සි. පංච නීවරණ ධර්මවලින් ආවරණය වූ සිත අකුසලයට ම මිස කුසලයට උද්යෝගවත් නොවයි. එම නීවරණ යටපත් කරමින්, මැඩිලමින් වෙතසික කුසලයෙහි ක්‍රියාකාශීලිව යෙදෙන තත්ත්වයට පත් කරන්නේ කායකම්මක්කුද්‍රතාව සි.

15. විත්තකම්මක්කුද්‍රතා

විත්තසස කම්මක්කුද්‍රතා විත්ත කම්මක්කුද්‍රතා

සිත කුසල කර්මයන්ට උද්යෝගී වන පරිදි ක්‍රියාකාශීලි හාවයට පත් කරන්නේ විත්ත කම්මක්කුද්‍රතාව සි.

16. කාය පාගුක්කුද්‍රතා

කායසස පාගුක්කුද්‍රතා කාය පාගුක්කුද්‍රතා

වෙතසිකයන්ගේ ගිලන් බව දුරුකර පුගුණ හාවයට, නිපුණ හාවයට පත් කරන්නේ කාය පාගුක්කුද්‍රතාව සි. අගුද්ධාව, මුටියස්සතිය, අහිරිකය, අනොත්තප්පය, ආදී අකුසල වෙතසික නිසා වෙතසික විරිය සම්පන්නව ක්‍රියා කළ නොහැකි ගිලන් බවට පත්වයි. එම අකුසල වෙතසික මැඩිලා වෙතසික ධර්ම නීරෝග කරවීම, කාර්යගුර කරවීම මෙයින් අදහස් කෙරේ.

17. විත්තපාගුණ්දකතා

විතතසස පාගුණ්දකතා විතත පාගුණ්දකතා

අගුද්ධා ආදි අකුසල වෙතසික නිසා සිතේ ඇතිවන ගිලන් බව දුරුකොට සිත පුගුණ කරන්නේ, දක්ෂ කරන්නේ විත්තපාගුණ්දකතාව සි. කුසල් කිරීමට පසුනොලා සිත පෙරමුණට ගැනීමට මූල්චන්නේ මේ පුගුණ බව සි.

18. කායුජ්ජ්‍රකතා

කායසස උප්ත්හාවා කායුජ්ජ්‍රකතා

කුසල වෙතසිකයන්ගේ අවංක බව, සාජ්‍ර බව හෙවත් ඇද නැති බව කායුජ්ජ්‍රකතා නම් වේ. මායා (කළ වරද සැගවීම) සායෙයා (නැති ගුණ පෙන්වීම) යන ධර්මයන්ගෙන් සෞඛ්‍ය වෙතසිකත් වංක වෙයි. මේ වෙතසිකයන් ඒවා මැඩ වෙතසික සාජ්‍ර බවට පත් කෙරේ. වැරදිඳතට සහාය වන වෙතසික වෙනුවට හොඳ අතට සහාය වන වෙතසික පෙරට ගන්නේ කායුජ්ජ්‍රකතාව සි.

19. විත්තජ්ජ්‍රකතා

විතතසස උප්ත්කහාවා විතතජ්ජ්‍රකතා

මායා, සායෙයා යන වංක කරවන වෙතසික ධර්ම මැඩලා සිත අවංක වීම, සාජ්‍ර වීම විත්තජ්ජ්‍රකතා නම් වේ. අවංකව එකසිතින් ම කුසලයෙහි යෙදෙන්නේ විත්තජ්ජ්‍රකතාවනි.

විත්ත වෙතසික එකවර පහළවන්නේ නම් මෙහි අවසන් කුසල වෙතසික දෙළස කාය විත්ත වශයෙන් දෙයාකාරයකින් දක්වායේ ඇයි? අත්පොළසන් දීමට අත් දෙක ම එක්කළ යුතු වුවත් එක් අකක අනෙක් අත ගැටීමෙන් පමණක් කරන අත්පොළසන් දීමක් ද ඇත. එය අලස අත්පොළසමකි. එසේම විත්ත වෙතසික එකවර පහළ වුවත් එකක් අනික තරම් ක්‍රියාදිලි නොවීමේ ස්වභාවයක් ඇත. එයින් කුසල සිත වුවද නියම ලෙස සත්‍රිය නොවේ. අලස වේ. සාර්ථක කුසල සිතක් වන්නේ විත්ත වෙතසික දෙක ම එකසේ සත්‍රිය වූ විට ය. මෙහි විස්මය නම් වෙතසික සත්‍රිය කරවන්නේන් වෙතසිකයිනි. සිත සත්‍රිය කරවන්නේන් වෙතසිකයිනි.

ඉහත දැක් වූ වෙතසික දහනවය විශේෂයක් නැතිව සියලු ම සෝභන සිත්වල යෙදෙන බැවින් සෝභන සාධාරණ නම් වේ.

2. අසාධාරණ ගෝභන වෙතසික 6

විරති වෙතසික තුනත් අප්පමණ්ඩ්සා වෙතසික දෙකකත් පණ්ඩ්සා වෙතසිකයන් සමගින් ගෝභන අසාධාරණ වෙතසික සියල්ල සයකි. මේවා සියලු ගෝභන සිත්වල සාධාරණව නොයෙදෙන නිසා මේ නමින් හැඳින් වේ.

- | | |
|-----------------------|-------|
| ■ විරති වෙළතසික | 03 පි |
| ■ අප්පමක්දේදා වෙළතසික | 02 පි |
| ■ පක්දේදා වෙළතසික | 01 පි |

2. විරති වෙළතසික - 3

විරති නම් වැළකීම යි. කාය දුෂ්චරිතයෙන් හා වාක් දුෂ්චරිතයෙන් වැළකීම මෙයින් අදහස් වේ. ඒ අනුව විරති වෙළතසික තුනකි.

සම්මාවාවා

සම්මා වදනකි එකායාති සම්මාවාවා. ව්‍යුචචරිත විරති

යහපත් කජාවෙන් යුක්ත වීම සම්මාවාවා නම් වේ. එනම්, වාග් දුෂ්චරිතයෙන් වැළකීම යි. වචනයෙන් සිදුවන දුසිරිත් සතරකි. එනම් බොරුකීම, කේලාම් කීම, එරුෂ වචන කීම හා හිස්චචන කීම යි.

සම්මාකම්මන්ත

සම්මා පචකෙනා කම්මනෙනා. සම්මා කම්මනෙනා. කාය දුචචරිත විරති.

කාය දුෂ්චරිතයෙන් වැළකී යහපත් ක්‍රියාවෙන් යුක්තවීම සම්මා කම්මන්තය යි. කයින් සිදුවන අකුසල තුනකි. සතුන් මැරීම. සෞරකම් කිරීම. කාම මිථ්‍යාවාරය යනු ඒ අකුසල් තුනයි.

සම්මාආජ්ව

සම්මා ආජ්වනකි එකෙනාති සම්මා ආජ්වවා, මිවහාජ්ව විරති

සම්මාආජ්ව යනු යහපත් දිවි පැවැත්ම යි. ඉහත කී ප්‍රාණසාත ආදි දුසිරිත් හත් ජ්වත් වීම සඳහාවන් නොකිරීම සම්මාආජ්වයයි. ඒ හැරුණුවේට ජ්වකාව සඳහා අනුන් රෘවීම, කපටිකම, වංචාව, නැතිගුණ පෙන්වීම ආදි දේ නොකිරීම ද සම්මාආජ්වයයි. දිසි නිකායේ සිලක්බන්ධ වශයෙන් සූත්‍රවල ඒ ගැන දිර්ස විස්තරයක් ඇති.

3. අප්පමක්දේදා වෙළතසික - 2

ලොව අප්පමාණ වූ සත්ත්වයන් අරමුණු කොට පහළ වන වෙළතසික අප්පමක්දේදා නම් වේ. බුහ්මලිහාර තමින් ද හැඳින්වෙන මෙම වෙළතසික සතරකි. මෙන්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යනුවෙනි. එයින් අදෝස වෙළතසිකයෙන් මෙන්තාවත්, තත්ත්වයෙන් තත්තා යන වෙළතසිකයෙන් උපෙක්ඛාවත් කලින් දක්වා ඇති. මෙහි දී කරුණා සහ මුදිතා යන දෙක විස්තර කෙරේ.

1. කරුණා

පරදුකෙක සති සායනා තාය බේද් ජනනීති කරුණා. සා පරදුකඩාපනයන කාමතා ලකඩා

අනුත්ගේ දුකෙහි දී සත්පුරුෂයන්ගේ හදවතේ අතිවත අනුකම්පාව කරුණාව සි. තමා දුකින් මිදිමට කැමැත්තක් දක්වන්නා සේ ම අනුත් ද දුකින් මුදවාලීමේ කැමැත්ත එහි විශේෂත්වය සි.

2. මුදිතා

මොදනකි එකායාති මුදිතා සා පරසම්පති අනුමොදන ලකඩා

තමන්ට යම් සම්පත්තියක් ලැබුණෙනාත් සතුවුවත්තාක් මෙන් අනුත්ට ලැබෙන සැප දැක සතුවූ වීම මුදිතාව සි. අනුත්ගේ සම්පත් දැක බොහෝ දෙනා රැඹීමා උපද්‍රවත්. එයට විරැදුද වූයේ මුදිතාව සි.

4. පක්ෂීකා වෙළතසික 1 සි

පකාරෙන ජානාති, අනිවාදී වසෙන අවබුජකිති පක්ෂීකා

මෙර්හයෙන් මිදි අමෙර්හය හෙවත් ප්‍රඟාව ඇතිකර ගනී. විද්‍යාව යනු ද මෙයට නමකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අරමුණ අවබෝධ කරගනී යන අර්ථයෙන් පක්ෂීකා නම් වේ. මෙය බලවත් කුසල ධර්මයකි. පක්ෂීකා, වික්ෂීකාණ සහ පක්ෂීකා යන වෙළතසික තුන සමාන ලෙස පෙනුණ ද මෙහි විෂමතාවක් ඇත. ගැහැණු මිතිසුන් හෝ සත්ත්ව, ද්‍රව්‍ය, වෘක්ෂලතා නමින් හැඩෙයෙන් හඳුනාගැනීම සක්ෂීකාව සි. දරුවෙකු රන් කාසියක් හඳුනාගැනීම වැනි ය. වික්ෂීකාණය වර්ණ වශයෙන්, ජාති වශයෙන් හෝ වෙනත් විශේෂ ලක්ෂණ වශයෙන් හඳුනාගනී. ගැමියෙකු රන් කාසිය හඳුනාගන්නාක් මෙහි. පක්ෂීකා යනු අරමුණෙහි නියම තත්ත්වය මනාව හඳුනා ගැනීම සි. රන්කරුවෙකු රන් කාසියක් හඳුනාගැනීම වැනි ය.

සැලකිය යුතු සි. :- මෙහි එන පාලි පාඨ ආදිය අභිඛම්මයිනාවිනී නම් අභිඛම්මය සංගහ විකාවන් උප්‍රවාගත් බව සලකන්න.

අභිඛ



01. ගෙශන රාජියට අයත් වෙළතසික 25 මොනවා ද? මතකයෙන් කියන්න.

02. “කුසල් කිරීමට වෙළතසිකවල උපකාරී බව” සනාථ කිරීමට ඔබ කැමති වෙළතසික උපයෝගී කරගනීමින් විස්තරයක් කරන්න.